



විශේෂ දැනුම්දීමයි

ජාත්‍යන්තර සංචාර සඳහා පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් ජර්මනියෙන් පිටවීමට නොහැකිව සිටින

ශ්‍රී ලාංකිකයින්ගේ විසා බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම

මේ වන විට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක සීමාකිරීම් හේතුවෙන් ජර්මනියෙන් පිටවීමට නොහැකිව රැඳීසිටින විදේශීය ජාතිකයින්ගේ විසා බලපත්‍ර වල (පදිංචි බලපත්‍ර (Residence Permit/ D-Visa) හා ෂෙන්ගන් විසා බලපත්‍ර වල (Schengen Visa/C-Visa)) වලංගු කාලය ඉකුත්වීමට පෙර, ඒවායෙහි කාලය දීර්ඝකිරීම පිළිබඳව ලිඛිත ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ෆෙඩරල් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ෆෙඩරල් රාජ්‍යයන්හි ආගමන බලධාරීන් (Immigration Authorities) වෙත දැනුම් දී ඇත.

- අ) පදිංචි බලපත්‍ර (D-Visa) හෝ ෂෙන්ගන් විසා (C-Visa) දීර්ඝ කරගැනීමට අදාළ අයදුම්පතක්, තමා සතුව දැනට පවතින විසා බලපත්‍රයෙහි කාලය ඉකුත්වීමට පෙර, පදිංචි ස්ථානයට අදාළ ආගමන කාර්යාලය (Immigration office) වෙත භාරදිය යුතුය.
- ආ) පවතින තත්වය හේතුවෙන් මෙම අයදුම්පත් විද්‍යුත් තැපෑල (e-mail) මගින් යොමුකිරීමේ අවස්ථාව සලසා දී ඇත. ෂෙන්ගන් විසා බලපත්‍ර දීර්ඝ කිරීමේදී මෙතෙක් අත්‍යාවශ්‍යව පැවති පෞද්ගලික සම්මුඛ පරීක්ෂණය (Personal Interview) මෙහිදී අදාළ නොවනු ඇත.
- ඇ) වාසගම, විවාහයට පෙර නම, පළමු නම, ජර්මන් නීතියට අනුව නමෙහි අකුරු, උපන් දිනය, ස්ථානය සහ දිස්ත්‍රික්කය, ස්ත්‍රී පුරුෂභාවය, ජාතිය, ගමන් බලපත් අංකය යන පූර්ණ පෞද්ගලික තොරතුරු මෙහිදී ලබාදිය යුතුය. පදිංචි බලපත්‍රය (Residence Permit) දීර්ඝ කිරීම සඳහා බලපත්‍ර වර්ගය සහ ආගමන කාර්යාලයට (Immigration Office) අදාළ ගොනු අංකය (file number) ඉදිරිපත් කළ යුතුය.
- ඈ) කල් ඉකුත් වූ විසා බලපත්‍රය සහ ගමන් බලපත්‍රයට/හැඳුනුම්පතට අමතරව, විසා දීර්ඝ කරගැනීම සඳහා යොමුකරන ලද අයදුම්පත්‍රය මුද්‍රණය කර හෝ වෙනත් ආකාරයකින් ලඟ තබාගැනීම යෝග්‍ය වේ.
- ඉ) ෂෙන්ගන් විසා බලපත්‍ර (C-Visa) දීර්ඝ කරගැනීමට අයදුම්කරන ලද අයදුම්කරුවන්ගේ පිටවීමේ කාලය දීර්ඝ කරන ලෙසටත් එය අයදුම්කරුට ලිඛිතව දැනුම් දෙන ලෙසටත් ආගමන කාර්යාල වලට උපදෙස් ලබාදී ඇත. එලෙස ලබාදෙන ලිඛිත දැනුම්දීම, ගුවන් ගමන් බලපත්‍රයද සමග රටෙන් පිටවීමේදී ලඟ තබාගත යුතුය.
- ඊ) තමාගේ අපේක්ෂිත ගමන් සැලසුමට අනුකූල නොවුවද, තාවකාලිකව ජර්මනියට පැමිණ එහි රැඳී සිටින විදේශීය ජාතිකයින් තමා පදිංචි රට වෙත පෙරළා යාමට හැකි සෑම පියවරක්ම ගතයුතු බවද ෆෙඩරල් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත.

වැඩිදුර තොරතුරු පහත දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බව දන්වා සිටිමු.

බර්ලින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

- සඳුදා සිට සිකුරාදා දින දක්වා (පෙ.ව 8.30 සිට ප.ව 4.30)
- +49 30 809 097 49 / +49 30 809 097 61
 - +49 16097337858 / +49 15171274166

සඳුදා සිට සිකුරාදා දින දක්වා කාර්යාල වේලාවෙන් පසුව සහ සති අන්ත දිනවලදී

- +49 1 723 111944 / +49 1 517 127 4166

ග්‍රැන්ක්ලර්ට් කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය

- සඳුදා සිට සිකුරාදා දින දක්වා සහ සති අන්ත දිනවලදී
- +49 6 966 053 980 +49 1 515 723 1741
 - +49 1 776 929 472/ +49 1 521432 2779

තානාපති කාර්යාලය
බර්ලින්, ජර්මනිය
2020 මාර්තු 28 වන දින